

අනුරාධපුර සුගමයේ රාජ්‍ය පාලනය

ආර්. කේ. ඇසි. එච්. රණවීර

වියෙෂ්වරේද තොටුන විසර

ඉතිහාසය අධ්‍යාපන අංශය

කැලණීය විශ්වවිද්‍යාලය

hansanie.ranaweera@gmail.com

සංස්කරණය

ශ්‍රී ලංකේය ඉතිහාසය තුළ බිජි වූ ප්‍රථම මෙන් ම දැරුණතම රාජධානිය බවට පත් වූයේ අනුරාධපුර රාජධානියයි. ක්‍රි.පූ 437 දී පණ්ඩිකාභය රුතුගේ අනුග්‍රහයෙන් බිජි වූ මෙම රාජධානිය ක්‍රි.ව. 1017 පස්වන මිහිද රුතුගේ රාජ්‍ය කාලය දක්වා අගනගරය ලෙස පැවතුණි. එසේ සියවස් 15ක් වැනි දිරුණ කාලපරිවිෂේෂයක් තුළ අනුරාධපුර රාජධානියේ පාලන ව්‍යුහය සකස් වූයේ රුතු මුල් කරගත් නිලධාරී මහුල්ලන ගෙනි. මෙය සංස්කේෂණයන පාලනය නම් වූ අතර ඇතුළු අවස්ථාවල දී පාලනයේ පහසුව තකා රාජ්‍යය කොටස්වලට බෙදා ප්‍රාදේශීය අධිපතීන් යටතේ විශ්කේෂණවල පාලනය වූ අවස්ථා ද දක්නට ලැබේ.

මේ පර්යේෂණයේ අරමුණ වන්නේ අනුරාධපුර පුගමයේ රාජ්‍යවය බිජිවීමන් රාජ්‍ය පාලනයේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳවන් විමර්ශනය කිරීමයි. මෙහි දී ප්‍රාථමික මූලාශ්‍යයන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍යයන්, අධ්‍යාපනය කරනු ලැබේයි. ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පැමිණි ආරිය සංකුම්ණීකයන් මගින් ශ්‍රී ලංකාවේ වයඹිද හා ඕනෑම නිශ්චිත කළාපය ජනාචාර්ය වූ අතර එම ජනාචාර්ය ග්‍රාමණීයරු යටතේ පාලනය විය. පසුකාලීනව ග්‍රාමණීයරු අතරින් ප්‍රබලයාට රුතුම හිමිවීමන් එතැන් සිට රාජ්‍ය උරුමය හා රාජ්‍යවය විකාශනය වූ අන්දමන් රාජ්‍ය පාලනයට සම්බන්ධ නිලධාරීන් පිළිබඳවන් තොරතුරු මූලාශ්‍යයන්හි අන්තර්ගතය. එමත්ම අනුරාධපුර රාජධානි සමය තුළ රුතු යටතේ සංවිධානය වූ රාජ්‍යීය පාලනයක් පැවති බව පෙනුණි. රටේ නීතිය හා සාමය පවත්වා ගනිමින් රාජ්‍යයේ පාලන කටයුතු ක්‍රියාකාරීව පවත්වා ගෙන යාමට නිලධාරී තන්තුයක් ද පත් කර තිබූ බව ද හෙළිවන හෙයින් අනුරාධපුර රාජධානිය තුළ තුමානුකුල රාජ්‍ය පාලනයක් පැවති බව අනාවරණය කරගත හැකි විය.

ප්‍රමුඛ පද :- රාජ්‍යවය, පරිපාලන ව්‍යුහය, නිලධාරී තන්තුය, රාජ්‍යීය පාලනය, සංස්කේෂණයන, විශ්කේෂණයන